



# සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව சமுர்த்தி அபிவிருத்தி திணைக்களம் Department of Samurdhi Development



මුදල් අමාත්‍යාංශය  
සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය  
நிதி அமைச்சு  
சமுர்த்தி, வதிவிடப் பொருளாதார, நுண்ணிதිය, சுயதொழில், மற்றும் வியாபார அபிவிருத்தி இராஜாங்க அமைச்சு  
Ministry of Finance  
State Ministry of Samurdhi, Household Economy, Micro Finance, Self Employment and Business Development

මගේ අංකය ..... DSD/HO/02/AD/05/SDO/EB/2020 .....  
எனது இல .....  
My No

ඔබේ අංකය .....  
உமது இல .....  
Your No

දිනය ..... 2021.01.19 .....  
திகதி .....  
Date

සියලුම දිස්ත්‍රික් ලේකම් / දිස්ත්‍රික් සමෘද්ධි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන්,  
දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂවරුන්,  
නියෝජ්‍ය අධ්‍යක්ෂ / සහකාර අධ්‍යක්ෂවරුන්

**සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සඳහා පැවැත්වෙන I වන  
කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2020**

සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සඳහා පැවැත්වෙන I වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2021/01/23 වන දින දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සංවිධානය කර ඇති බව සතුටින් දන්වා සිටිමි.

02. ඔබ දිස්ත්‍රික්කයේ ඉහත විභාගය පැවැත්වීමේ රාජකාරි මෙහෙයවීමේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී වශයෙන් ඔබ පත් කරමි.

03. ඒ අනුව ,පහත සඳහන් උපදෙස්වලට අනුකූලව කාර්යක්ෂමතා කඩඉම් විභාගය පැවැත්වීමේ රාජකාරි කටයුතු සංවිධානය කරන ලෙස මෙයින් දන්වා සිටිමි.

- 3.1 විභාගය පැවැත්වෙන දිනට පෙර දින විභාගය පවත්වනු ලබන විභාග මධ්‍යස්ථානයේ සියළු කටයුතු සංවිධානය කරගත යුතුය. ඒ සඳහා විභාග ශාලාධිපතිවරුන් හා විභාග නිරීක්ෂකවරුන් ද දැනුවත් කර ඔවුන්ගේ සහාය ලබා ගැනීම වඩාත් සුදුසුය.
- 3.2 විභාග රාජකාරි සඳහා යොදාගැනීමට නියමිත සියළුම කාර්ය මණ්ඩල සාමාජිකයින් 2021/01/23 දින පෙ.ව. 7.00 වන විට විභාග මධ්‍යස්ථානය වෙත වාර්තා කරවීමට කටයුතු කළ යුතුය.
- 3.3 විභාගය සඳහා අවශ්‍ය කරන විභාග ප්‍රශ්න පත්‍ර, පිළිතුරු ලියන කඩදාසි හා අනෙකුත් රාජකාරි ලේඛන ප්‍රධාන කාර්යාලයේ මා විසින් පත් කරනු ලබන විභාග අධීක්ෂණ නිලධාරියෙකු විසින් ඔබ වෙත ලබා දීමට නියමිත අතර පිළිතුරු පත්‍ර හා අනෙකුත් රාජකාරි ලේඛන නැවත සුරක්ෂිතව ප්‍රධාන කාර්යාලය වෙත ගෙන ඒමේ වගකීම එම නිලධාරියා වෙත පැවරේ.
- 3.4 විභාග රාජකාරි සඳහා යොදා ගැනීමට නියමිත මේ වන විට මා වෙත යොමු කර ඇති ලේඛනයේ සඳහන් නිලධාරීන් වෙත විද්‍යුත් තැපෑලෙන් ඔබ වෙත එවා ඇති ආදර්ශ ආකෘතියෙහි ඔබගේ අත්සන හා නිලමුද්‍රාව යොදා පත්වීම් ලිපියක් නිකුත් කළ යුතුය.

3.5 විභාග කාලසටහන පහත සඳහන් පරිදි වේ.

දිනය	වේලාව	විෂය අංකය	විෂයය
2021.01.23	පෙ.ව.09.00-12.00	01	ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි හා කාර්යාලීය ක්‍රම
2021.01.23	ප.ව. 01.00- 04.00	02	සමෘද්ධි සංවර්ධන පනත හා ජීවනෝපාය සංවර්ධනය සඳහා රජයේ ප්‍රතිපත්ති


3.6 ඔබ දිස්ත්‍රික්කයේ නිත්‍ය සේවයේ නොසිටින එහෙත් ඔබ දිස්ත්‍රික්කයෙන් විභාගයට පෙනී සිටීමට අයදුම් කර ඇති නිලධාරීන් සඳහා ද විභාගයට පෙනී සිටීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතුය.

3.7 වර්තමානයේ රටේ පවතින කොවිඩ් - 19 වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට විශේෂ අවධානය යොමු කර, ඒ අනුව විභාග මධ්‍යස්ථානයේ අවශ්‍ය කටයුතු සිදු කර ඇති බව සනාථ කරගත යුතුය.

3.8 විභාග මධ්‍යස්ථානය හා ප්‍රධාන කාර්යාලය සමග සියළු සම්බන්ධීකරණ කටයුතු ඔබ වෙත පැවරේ.

04. ඉහත කරුණු සැලකිල්ලට ගනිමින් විවිධ දුෂ්කරතා මධ්‍යයයේ වුව ද ඔබ දිස්ත්‍රික්කයේ මෙම විභාගය වඩාත් සාර්ථකව පැවැත්වීමට අවශ්‍ය කටයුතු වගකීමෙන් යුතුව ඉටුකිරීමට කටයුතු කරන මෙන් වැඩිදුරටත් කාරුණිකව දැනුම් දෙමි.

05. මේ වන විට ඔබ විසින් ඉදිරිපත් කර ඇති වියදම් ඇස්තමේන්තුව සඳහා (සංග්‍රහ වියදම් රහිතව) අවශ්‍ය මුදල් ප්‍රතිපාදන කඩිනමින් ඔබ වෙත නිදහස් කිරීමට කටයුතු කෙරේ.

  
 ආර්.පී.බී.නිලකසිරි,  
 අධ්‍යක්ෂ ජනරාල්

පිටපත්:

1. ලේකම්, සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය - කා.දැ.ගැ.ස.
2. ප්‍රධාන අභ්‍යන්තර විගණක - දැ.ගැ.ස.
3. ප්‍රධාන ගණකාධිකාරී - දැ.ගැ.ස. හා අ.ක.ස.
4. ප්‍රධාන කාර්යාලයේ දිස්ත්‍රික් භාර සියළුම අධීක්ෂණ නිලධාරීන් - අ.ක.ස.